

**Rod Laver Arena; Beyond Yarra river (Rod Laver Arena; යාරා නදියට ඔබ්බෙන්)**

TOTAL DURATION: 00:15:19

Time in	Time out	Transcription	Translation
00:00:14	00:02:39	<p>Charitha: ආයුබෝවන්! ආබාධිත නමුත් සතුටින් දිවි ගෙවන විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් පිළිබඳව කතා කරන, Speak My Language වැඩසටහනට ඔබව පිළිගන්නවා. මම Ethnic Communities Council of Victoria ආයතනයේ වරිත දිසානායක. අපගේ සාකච්ඡාවලදී විවිධ සංස්කෘතීන්ට අයත් ආබාධිත පුද්ගලයන් ඔවුන් කොතනක දිවි ගෙවුවත් සතුටින් ජීවත්වීමට තමන්ගේ හැකියාවන් සහ ජරජාවේ ඇති සම්පත් යොදා යොදාගන්නා ආකාරය සාකච්ඡා කරනවා. ඒවාට සත්‍ය තොරතුරු, ආබාධිත පුද්ගලයන්ගේ අදහස් සහ ඉඹි ආබාධිත පුද්ගලයන්ට ඇති අවස්ථා ක්රියාකාරකම් සහ ඇතුළු විය හැකි ස්ථාන පිළිබඳව තොරතුරු ඇතුළත්. ජරදීප් හේවාචිතාරනා අබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්නෙක්. අබාධිතයන් ඉලක්ක කරගත් සංවිධාන කිහිපයක තනතුරු රැසක් දරනවා. ඔහු එළිමහනට ගොස් යාත්රා කිරීමට, පැරා ගොල්ෆ් සහ රෝද පුටු බැටිමින්ටන් ක්රීඩා කිරීමට ජරිය කරනවා. සජීවි ක්රීඩා ඉසව්වක් නැරඹීම ඉතාමත් උද්යෝගිමත් වාතාවරණයක් තුළ ක්රීඩාවට ආදරය කරන අය අන් අය සමඟ සම්බන්ධ වීමට හොඳ ක්රමයක්. මෙල්බනර් නගරයේ ආබාධිත අයට ජරවේග විය හැකි ක්රීඩා පිටියක් වන්නේ ඕස්ට් රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ ජරධාන ස්ථානයක් ලෙස ලෝක ජර සිද්ධ රොඩ් ලේවර් ඇරිනා ක්රීඩාංගණයයි. එහි සංගීත ජරසංග සහ විවිධ සංදගර්න වැනි වෙනත් සජීවි වැඩසටහන් නැරඹීමටද ජනජරිය</p>	<p>Charitha: Welcome! Welcome to Speak My Language, a program that talks about people from different cultures who are disabled but living happily. I am Charitha Dissanayake from the Ethnic Communities Council of Victoria. In our discussions, we discuss how disabled people from different cultures use their abilities and community resources to live happily wherever they live. They include factual information, opinions and tips from people with disabilities about activities and accessibility opportunities for people with disabilities. Pradeep Hewavitharana is an advocate for disabled people and holds many positions in several organizations targeting the disabled. He enjoys the outdoors and enjoys sailing, para-golf and wheelchair badminton. Watching a live sporting event is a great way for sports lovers to connect with others in an exciting atmosphere. One of Melbourne's handicap-accessible venues is the world-renowned Rod Laver Arena, home of the Australian Open. It is also a popular place to watch other live events like music concerts and variety shows. This wonderful place has</p>

		<p>ස්ථානයක්. මෙම විශිෂ්ඨ ස්ථානය සෑම කෙනෙකුටම භුක්ති විඳිය හැකි දෙයක් තිබෙනවා. රොඩ් ලේවර් ඇරීනා ක්රීඩාංගණය ගෘහස්ථ ක්රීඩාංගණය නැරඹීමේ අත්දැකීම බෙදා හදා ගැනීමට ජරදීප් හේවාචිතාරන අද අප හා එක් වෙනවා. රොඩ් ලේවර් ඇරීනා ක්රීඩාංගණය පිළිබඳව අප බොහෝ දෙනෙක් දන්නේ ටෙනිස් ක්රීඩාව නැරඹීමට හැකි ස්ථානයක් ලෙසින්. නමුත් එහිදී අපට පැසිපන්දු සහ විවිධ සංගීත ජරසංග පවා නැරඹීමට පුළුවන්. ජරදීප් ඔබ රොඩ් ලේවර් ඇරීනා එකට ගියේ ඇයි? ඔබේ අත්දැකීම් මොන වගේද?</p>	<p>something for everyone to enjoy. Pradeep Hewavitharana joins us today to share his experience of visiting the Rod Laver Arena indoor stadium. Most of us know Rod Laver Arena as a place to watch tennis, but there we can watch basketball and even different musical performances. Pradeep, Why did you go to Rod Laver Arena? What was your experience like?</p>
00:02:40	00:03:21	<p><b>Pradeep:</b> මේ... රේඩියෝ සාකච්ඡාවට මට කතා කළාට බොහෝම ස්තූතියි. මම රොඩ් ලේවර් ඇරීනා එකට ගිහිල්ලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු... ඕස්ට්‍රේලියන් ඕපන් එක බලන්න. මොකද විශේෂයෙන්ම වීල් වෙයා වල ඉන්න ගොඩක් අය ස්පෝට්ස් කරන හින්දා හැම සෑම අවුරුද්දකම ඩිස්බල් අයට, වීල් වෙයා වල ඉන්න කට්ටිය ගොඩක් ටෙනිස් ගහන හින්දා අපිට ජරවේශ පත්‍ර හම්බෙනවා. එන්න එහෙම එකකින් තමා මම ගිහින් තියෙන්නේ.</p>	<p><b>Pradeep:</b> Thank you so much for calling me on the radio interview. I went to Rod Laver Arena to watch the Australian... Australian Open. Because especially many people in wheelchairs play sports, every year we get tickets for disabled people, because people in wheelchairs play a lot of tennis. That is how I have gone for something like it.</p>
00:03:22	00:03:37	<p><b>Charitha:</b> ඔබ ක්රීඩා නැරඹීමට පමණක් නෙවෙයි, විවිධ පැරා ක්රීඩා තරඟ වලට ඉදිරිපත් වීමට දැඩි උනන්දුවක් දක්වන බව මම දන්නවා. ක්රීඩාව ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්ද? ඒ වගේම ඔබව එය සතුටෙන් තියන්නේ කොහොමද?</p>	<p><b>Charitha:</b> I know you are keen not only to watch sports but also to participate in various para-sports competitions. Can you tell us how sports are involved in your life? And how does it keep you happy?</p>
00:03:39	00:04:19	<p><b>Pradeep:</b> ඇත්ත වශයෙන්ම ක්රීඩාවක් කියන්නේ අපි ගෙදර ඉන්නවට වඩා මොකක් හරි වියායාමයක් වෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් ක්රීඩාවකට ගියහම අපි වගේම කට්ටිය හම්බෙනවා, ඒ</p>	<p><b>Pradeep:</b> In fact, a game is something that is more exercise than what we do at home. And when we go to an able sport, we meet people like us, which means we meet disabled</p>

		<p>කියන්නේ ආබාධිත ක්‍රීඩකයෝ හම්බෙනවා. අපි ඒ අයත් එක්ක කතා කරන්න පුළුවන්. අපිට මුළු දවසක් පුළුවන් ඒ අයත් එක්ක ඉන්න. ඒ වගේ පහසුකම් තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ කම්පෙට්ෂන් තියෙනවා. එහෙම දේවල් වලටත් යන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ විශේෂයන්ම එහෙම ගියාම අපිට ඇත්තටම වියායාමයක් වෙනවා.</p>	<p>players. We can talk to them. We can spend a whole day with them. There are such facilities. That means there are such competitions. You can go to such things. That's why I say that especially when we go like that, we get a good workout.</p>
00:04:20	00:04:22	<p><b>Charitha:</b> වියායාමය පමණක්ද? ඔබ සතුටින් ඉන්නේ කොහොමද?</p>	<p><b>Charitha:</b> Is it just the exercise? How are you happy?</p>
00:04:23	00:04:45	<p><b>Pradeep:</b> සතුටින් ඉන්නේ ඇත්තටම ඒ යන හැම සැරේම කම්පෙට්ෂන් එකක් තියෙනවා. කාගෙන් එක්ක හරි අපි ක්‍රීඩාවක් කරනවා කියන්නේ අපිත් එක්ක ජී රතිවාදියෙකුත් ඉන්නවා. ඒ කියන්නේ හැම වෙලාවකම. ඉතින් ඒ හින්දා අපිට දිනීම කියන දේ එක්ක අපිට හම්බෙනවා සතුටක් හම්බෙනවා.</p>	<p><b>Pradeep:</b> To be happy means there really is always a competition. When we play a game with someone, we have an opponent with us. That means all the time. So that's why we find happiness with what we call winning.</p>
00:04:47	00:04:58	<p><b>Charitha:</b> ඔබ සඳහන් කළා ඔබ රොඩ් ලේවර් ඇරීනා එකට, ක්‍රීඩාංගණයට ගියේ ටෙනිස් බලන්න කියලා. අ... මොන වගේ වාතාවරණයක්ද මේ ක්‍රීඩාංගණය තුළ තිබෙන්නේ?</p>	<p><b>Charitha:</b> You mentioned that you went to Rod Laver Arena to watch tennis. What kind of atmosphere is there in this stadium?</p>
00:05:00	00:05:46	<p><b>Pradeep:</b> එතන ඇත්තටම ඒ කියන්නේ ඒ ඒ කියන්නේ සෑම මැච් එකකම ඒ කියන්නේ අන්තිමටම තියෙන ඒවට මම ගිහිල්ලා නෑ මොකද ඒවට එන්න අපිට ජ්රවේශ පත්ර දෙන්නෑ. මොකද ඒවල ගාන වැඩි හින්දා. ඒ හින්දා අර මූලික වටයේ තියෙන ක්‍රීඩාවන් වලට විතරයි අපට යන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම එතනට ගියහම අපිට තේරෙනවා අපි ඉන්න ඕනම ස්ථානයක ඉඳලා අපිට බොහොම කිට්ටුවෙන් ජේනවා ඒ අය කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. ඒක තමයි ඒකේ තියෙන විශේෂත්වය.</p>	<p><b>Pradeep:</b> Actually, that means every match, that means I haven't been to the last one because they don't give us tickets to go there. Because it was expensive at the time. That's why we can only go to those preliminary-round games. When we actually go there, we realize that from any place we are, we can see very closely how they play. That is its speciality.</p>

00:05:47	00:05:55	Charitha: ඔබ රොඩ් ලේවර් ඇරීනා ක්‍රීඩාංගණයට ගිය ගමන්වාර වලදී විශේෂයෙන් මතක සිටින දේවල් මොනවද? අමතක නොවන සිද්ධි මොනවද?	Charitha: What are some of your most memorable trips to Rod Laver Arena? What are the most memorable events?
00:05:56	00:06:15	Pradeep: දැනට ලෝකේ ඉන්න ඒ කියන්නේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපිට පුළුවන් බලන්න. ලෝකේ ඉන්න අති දක්ෂයෝ අපිට පුළුවන් දකින්න. ජීවමානව අපිට බලන්න පුළුවන් එක තමයි මම දැකපු හොඳම දේ.	Pradeep: We can see the best athletes in the world right now. We are able to see the most talented people in the world. Being able to see them live is the best thing I have ever seen.
00:06:16	00:06:19	Charitha: මම හිතනවා ඒක ඉතාමත්ම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.	Charitha: I think that is a very rare opportunity.
00:06:20	00:06:21	Pradeep: ඔව්.	Pradeep: Yes.
00:06:21	00:06:33	Charitha: රොඩ් ලේවර් ඇරීනා ක්‍රීඩාංගණයේ රෝද පුටු සහ හෝ වෙනත් ආධාරක වලින් ගමන් කරන අය සඳහා පනවලා තියෙන ආසන විකල්ප ගැන ඔබට මොනවද අපිට කියන්න පුළුවන්?	Charitha: What can you tell us about the seating options at Rod Laver Arena for people in wheelchairs and/or other aids?
00:06:35	00:07:13	Pradeep: හැබැයි මේකේ ආසන කියන්නේ අපිට, ඩිස්බල් අයට තියෙනවා චීල් වේයාර් එක ඒ කියන්නේ පාකර් කරන්න ඒ කියන්නේ ඒ කියන්නේ උඩම හරියේ තියෙන්නේ. ඒක ඒ හින්දා අපිට අර ඒ කියන්නේ පිටිටනිය ගාවටම යන්න බැහැ. ඒ හින්දා උඩ හරියේ ඉඳලා තමයි හැමවෙලේම ඒ අපිට ඉන්න වෙන්නේ. හැබැයි මම දැක්ක එක දෙයක් තමයි ඩිස්බල් අයට එහෙම ඉන්න පුළුවන් තැන් හැබැයි ගොඩක් නෑ. ඒ හින්දා ඉස්සෙල්ලා කියලා ඒ කියන්නේ බුක් කරලා ඉන්න ඕන.	Pradeep: There are seats for us, disabled people, it means to park, it is right at the top. That is why we cannot go near the field itself. That's why we always have to be there from above. But one thing I noticed is that there are not many places where disabled people can stay. That's why you need to book in advance.
00:07:15	00:07:19	Charitha: අපිට පැහැදිලි කරන්නකෝ ඒ ආසන වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව.	Charitha: Please explain to us about that seat reservation process.
00:07:21	00:07:42	Pradeep: ඒක ටිකටෙක්... එකට කතා කරලා ඒ කියන්නේ ටිකට් එකක් ගන්නකොට හරි අපි කියන්න	Pradeep: It's through Ticketek... we should talk and say that we need to buy a ticket. When we

		<p>ඕන. අපි මෙහෙම එනවා මෙහෙමයි කියලා කිව්වහම ඒ අය එන්න ඒ විදිහට කියනවා මෙහෙම එන්න කියලා එයාලා කියනවා අපි එතෙත්ට ගියහම එයාලා එක්කගෙන යනවා එතෙත්ට.</p>	<p>say we are coming this way, they say come that way, they say come this way, when we go there, they take us there.</p>
00:07:45	00:07:58	<p>Charitha: රෝද පුටු හෝ වෙනත් ආධාරක වල සිටින අයට රොඩ් ලීවර් ඇරිනා ක්‍රීඩාංගණයේ වැසිකිලි පහසුකම් සහ ආහාර ලබා ගැනීමට යන්න පුළුවන් ස්ථාන පිළිබඳ ඔබට අපිට මොනවද කියන්න පුළුවන්?</p>	<p>Charitha: What can you tell us about the toilet facilities and places to get food at Rod Laver Arena for people in wheelchairs or other aids?</p>
00:07:59	00:08:26	<p>Pradeep: ඔව් ඒ වගේ.. ඒ කියන්නේ හැම පහසුකමක්ම තියෙනවා ඇතුළේ. ඒ කියන්නේ... ඒ කියන්නේ බාත් රූම් තියෙනවා. ඒ තියෙන සෑම දෙයක්ම සහ කෑම ගන්න ඕන තැන්, ඒ දේවල් හැම දෙයක්ම තියෙනවා ඇතුළේ. ඒ විදිහට තමයි.. ඒ කියන්නේ ආබාධිත අයටත්, සාමාන්‍ය අයටත් දෙගොල්ලොටම එක හා සමානව ඒ තියෙන හැම දෙයක්ම තියෙනවා.</p>	<p>Pradeep: Yes, it's like that.. that means all facilities are inside. That means... that means there are bathrooms. Everything there is and places to eat, all those things are inside. It is that way... It means that disabled people and normal people both have the same things.</p>
00:08:29	00:08:55	<p>Charitha: රොඩ් ලීවර් ඇරිනා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉසව් ඉතාමත්ම කාර්යබහුලයි, ජනාකීර්ණයි, විශාල පිරිසක් එනවා. කොහොමද එහි ඔබ යන්න සැලසුම් කළේ? මොකද මේ වැඩසටහනට සවන් දෙන ආබාධිත අයට රොඩ් ලීවර් ඇරිනා එකට ගිහිල්ලා ඉසව්වක් නරඹන්නට සැලසුමක් කරගන්නට පුළුවන්තේ. ඔබ ඔවුන්ට දෙන උපදෙස් මොනවද? කොහොමද යන්න ඕන? මොනවද කරන්න ඕන?</p>	<p>Charitha: Events held at the Rod Laver Arena are very busy, crowded and well-attended. How did you plan to go there? Disabled people who listen to this program can go to the Rod Laver Arena and make a plan to watch an event. What advice would you give them? How can they go? What needs to be done?</p>
00:08:56	00:10:23	<p>Pradeep: මම හැම වෙලාවකම ගිහින් තියෙන්නේ ඕස්ට්‍රේලියන් ඕපන් එක බලන්න යනකොට සාමාන්‍ය දිනකට වඩා එතත්ටම යන ටැම් එකක් දානවා මෙයාලා. ඒ හින්දා මම හැමවෙලේම කෝච්චියේ ගිහිල්ලා.. ගිහිල්ලා ෆ්ලින්ටර් ස්ට්‍රීට් එකේ බැහැලා එතන ඉඳලා ටැම්</p>	<p>Pradeep: Every time I have gone to watch the Australian Open, they put a tram that goes further than on a normal day. That's why I always take the train...get off at Flinders Street and take the tram from there. Then we can go to the field and</p>

		<p>එක ගන්නවා. එතකොට අපිට පිට්ටනිය ගාවටම ගිහිල්ලා බහින්න පුළුවන්. ඒක තමයි මම ගිහිල්ලා තියෙන විදිහ. ඒ කියන්නේ කාර් එකක් ගෙනිව්වොත් අපිට ගිහිල්ලා පාකර් කරන්න අපිට ගෙවන්න වෙනවා. ඒ තියෙන... ඊට පස්සේ අපිට කොච්චර වෙලාවකින්... අපිට කියන්න බෑ මෙන්න මේ වෙලාවට අපිට එතැහැකි කියලා කියන්න බෑනේ. ඒ... කියන්නේ මොකක්... ඒ කියන්නේ ගේම් එකක් පටන් ගත්තට පස්සේ අපිට එක සැරේ එන්න බෑ. ඒක ඒ කියන්නේ සමහර වෙලාවට කාලය ගොඩක් ගන්න පුළුවන්. ඒ හින්දා කාර් පකරින් වලට අපිට එහෙම උනොත් ගොඩක් ගෙවන්න වෙනවා. ඒ හින්දා හොඳම දේ, ඒ කියන්නේ කෝච්චියේ ගිහිල්ලා ෆ්ලින්ටර් ස්ටර්ට් බැහැලා එතන ඉඳලා ටීඒම් එක ගන්න එක. ඒ තියෙන ටීඒම් එකේ අනිවරෙන්ම විල් වෙයාර් ඇක්සස් තියෙනවා.</p>	<p>get off. That's the way I have gone. That means if we bring a car, we have to go and pay to park it. After that, how long will it take for us... we can't say what time we will be able to come back. That means we can't come at once after starting a game. That means it can take a lot of time sometimes. If that happens we have to pay a lot for car parking. So the best thing is to take the train and get off at Flinders Street and get the tram from there. The tram would definitely have wheelchair access.</p>
00:10:24	00:10:51	<p><b>Charitha:</b> අවසාන වශයෙන්, දැන් ඔබ කිව්වා ඔබ ඕස්ට්‍රේලියන් ඕපන් ටෙනිස් තරඟාවලිය නරඹලා තියෙනවා කියලා. ඔබට ගෙදර ඉඳගෙනත් මේ තරඟය නරඹන්න පුළුවන්. ඔබ ක්‍රීඩාංගණයට ගිහිල්ලා, රොඩ් ලීවර් ඇරීනා එකට ගිහිල්ලා මේ තරඟ සජීවීව නරඹලා ලබන වින්දනය මොකක්ද ඒ වගේම ඇයි ඔබ ආබාධිත සහිත අයට මේ වගේ තරඟ නරඹන්නට කියලා නිදේඊඟ කරන්නේ?</p>	<p><b>Charitha:</b> Finally, now you mentioned that you watched the Australian Open tennis tournament. You can also watch this match sitting at home. What is your enjoyment of going to the stadium, going to the Rod Laver Arena and watching this match live and why do you recommend people with disabilities to watch this type of match?</p>
00:10:52	00:11:43	<p><b>Pradeep:</b> මම කියන්නේ ඇත්තටම, එතෙන්නට ගිහිල්ලම බලන්න ඕන එතන තියෙන, ඒ එන.. ඒ එන හැම කෙනාම ඒ.. ඒ.. ඒ.. තියෙන ස්පෝට්ස් එක.. ඒ තියෙන ස්පෝට්ස් කරපු අය, ඒ වගේම එයාලා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා ක්‍රීඩිකාවෝ ඉන්නවා මේ අය එතෙන්නට ගිහිල්ලා ඒ අය වෙනුවෙන්</p>	<p><b>Pradeep:</b> I mean, really, you have to go there and see the people who are there, the people who come, the spots that are there. Go there and cheer for the sportsmen and sportswomen you may like. After that... but there is one thing in here, that is to say, no</p>

		<p>කෑ ගහනවා. ඊට පස්සේ හැබැයි ඉතින් එකක් තියෙන්නේ මේ එතන ඇතුළේ එහෙම අර ඒ කියන්නේ අර ප්‍රටී වල වගේ ක්‍රිකට් වල වගේ එහෙම කෑ ගහන්නේ නෑ එක්කෙනෙක්වත්. එකම දේ තමයි අපිට බොහොම කිට්ටුවෙන්, ඒ කියන්නේ අපිට ඒක ටීවී එකට වඩා ගොඩක් බොහොම කිට්ටුවෙන් අපිට ඒ අය ජලේ කරනවා ජේනවා. ඒ හින්දා තමයි මම කියන්නේ ගිහිල්ලා බලන්න ඕන කියලා එතෙන්න.</p>	<p>one shouts like in cricket or like in footy matches. The only thing is that we are very close, which means we can see them play much, much closer than on TV. That's why I say you should go and see it.</p>
00:11:46	00:15:10	<p>Charitha: ජරදීප් හේවාචිතාරන ආබාධිත සහිත පුද්ගලයෙක් උනත් ඔහු ක්‍රීඩකයෙක් ඔහු ක්‍රීඩාවට ජේ රිය කරනවා. ඒ වගේ ඔහු ආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙක්. අද ඔබ අප වෙනුවෙන් වෙන් කල කාලයට බොහොම ස්තූතියි. මේ රොඩ් ලේවර් ඇරිනා ක්‍රීඩාංගණයේ ඉසව් නැරඹීමට කැමති ආබාධිත පුද්ගලයන් සඳහා එහි සපයන පහසුකම් පිළිබඳ ජරයෝජනවත් තොරතුරු කිහිපයක්. මේ ක්‍රීඩාංගණයේ සියළු ස්ථාන වලට රෝද පුටු වලින් පිවිසිය හැකියි. ඒවායේ යාබදව මිතුරෙකුට හෝ නෑදෑයෙකු සඳහා අමතර ආසනයකුත් පනවලා තියෙනවා. ඒ වගේම රෝද පුටු වලට ඉඩ -කඩත් තියෙනවා. ආබාධිත සහිත පුද්ගලයන් සඳහා පිවිසිය හැකි ආසන සහ ඔවුන්ට වාහන නැවැත්වීමේ ස්ථාන "ටිකටෙක්" ආයතනයේ ආසන වෙන් කරවා ගැනීමේ ඇමතුම් අංකය හරහා කලින් වෙන් කරවා ගත යුතුයි. 0392861208 දුරකථනෙන් ඒ සඳහා කතා කරලා වෙන් කිරීම කරගන්නට පුළුවන්. ඔබ ආබාධ සහිත පුද්ගලයෙක් නම් ඔබට උතුරු කාර් පාකර් පිවිසුම පැට්මන් ඇවනිවු හෝ පිවිසුම් ඩී ඔලිම්පික් බ්ලවොඩර් හරහා</p>	<p>Charitha: Although Pradeep is a disabled person, he is a sportsman and he loves sports. As such, he is an advocate for the rights of the disabled. Thank you very much for your time today. Some useful information about the Rod Laver Arena's facilities for people with disabilities who wish to attend events. All places in this stadium can be accessed by wheelchairs. There is also an extra seat for a friend or relative next to them. There are also spaces for wheelchairs. Accessible seats and parking spaces for persons with disabilities must be pre-booked through the "Ticketek" seat reservation hotline. You can make a reservation by calling 0392861208. If you are a disabled person you can enter via the north car park entrance Batman Avenue or entrance D Olympic Boulevard. All guests are given 20 minutes to drop off or pick up. Rod Laver Arena's parking lots have barriers and elevators with braille buttons. There are some special gates for</p>

	<p>ඇතුළු වෙන්නට පුළුවන්. සියළු අමුත්තන්ට වාහනෙන් බැසීමට හෝ රූගෙන යාමට විනාඩි 20 ක කාලයක් ලබා දෙනවා. රොඩ් ලේවර් ඇරීනා ක්‍රීඩාංගණයේ වාහන නැවැත්වීමේ ස්ථාන පුරා බැඳුම් මෙන්ම බිරේල් බොක්කම් සහිත සෝපානද තිබෙනවා. ඔබට ස්ථානයට ඇතුළු වීමට විශේෂ ගේට්ටු කිහිපයක් තිබෙනවා. එමගින් ඔබ එහි පැමිණි බව සටහන් වෙනවා. රොඩ් ලේවර් ඇරීනා ක්‍රීඩාංගණයේ ඇතැම් විට දැල්වෙන ලයිට් ස්ටරෝප්ස් සහ දුම් වැනි උපාංග ඇතැම් සංවේදීතා හෝ අපස්මාරය වැනි තත්වයන් ඇති අමුත්තන්ට බලපා හැකි බව කරුණාවෙන් සලකන්න. එවැනි උපාංග පිළිබඳව ජරවේග පත්ර මිලදී ගැනීමේදී විමසන්න. වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා <a href="http://rodlaverarena.com.au">rodlaverarena.com.au</a> වෙත පිවිස වෙබ් අඩවියේ “ඔබේ සංචාරය සැලසුම් කරන්න” කොටස වෙත යන්න. ඔබට මෙම සම්මුඛ සාකච්ඡාව වැදගත් වෙන්නට ඇතියි කියලා අපි හිතනවා. රොඩ් ලේවර් ඇරීනා ක්‍රීඩාංගණයේ සංචාරයකින් ඔබ සතුටු වෙනවා කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ මෙවන් තවත් සාකච්ඡා වලට සවන් දීමට <a href="http://speakmylanguage.com.au">speakmylanguage.com.au</a> අපේ වෙබ් අඩවියට පිවිසෙන්න. කරුණාකර Speak My Language වැඩසටහන පිළිබඳව තවත් අය දැනුවත් කරන්න. ඔස්ට්‍රේලියාව පුරාත් ඉන් ඔබ්බට ගොස් ලෝකය පුරාත් මේ සංවාදය පතුරවා හැරීමට Facebook, Twitter, Instagram හෝ LinkedIn අප සමඟ සම්බන්ධ වෙන්න. වික්ටෝරියාවේ Speak My Language වැඩසටහන ඉදිරිපත් කරන්නේ Ethnic Communities Council of Victoria</p>	<p>you to enter the place. It marks your arrival there. Please note that Rod Laver Arena's sometimes flashing light strobes and fixtures such as smoke may affect guests with certain sensitivities or conditions such as epilepsy. Inquire about such devices when purchasing tickets. To find out more, visit <a href="http://rodlaverarena.com.au">rodlaverarena.com.au</a> and go to the “Plan Your Trip” section of the website. We hope you find this interview important. We hope you enjoy a visit to Rod Laver Arena. If you want to listen to more discussions like this, visit our website <a href="http://speakmylanguage.com.au">speakmylanguage.com.au</a>. Please inform others about the Speak My Language program. Connect with us on Facebook, Twitter, Instagram or LinkedIn to spread this conversation across Australia and beyond to the world. The Speak My Language program in Victoria is offered by the Ethnic Communities Council of Victoria. Sponsorship of Speak My Language Program is by the Department of Social Services. This program is delivered across Australia with the support of Ethnic and Multicultural Communities' Councils and Multicultural Councils. Our national broadcasting partners are SBS and NEMBC.</p>
--	---	---



		<p>දායනයයි. <b>Speak My language</b> වැඩසටහනට මුල්දායකත්වය <b>Department of Social Services.</b> මෙම වැඩසටහන ඕස්ට්‍රේලියාව පුරා බෙදා හරින්නේ <b>Ethnic and Multicultural Communities’ Councils</b> සහ <b>Multicultural Councils</b> දායකත්වයෙනි. අපගේ ජාතික විකාශන සහකරුවෝ <b>SBS</b> සහ <b>NEMBC.</b></p>	
--	--	--	--